



# NAT N5 GRAMMAR IN SINHALA

SELF-STUDY.LK



**Copying, Publishing or Unauthorized use of these files are strictly prohibited.**

**මෙම ලිපිගොනු පිටපත් කිරීම, ප්‍රකාශ කිරීම හෝ අනවසරයෙන් භාවිතා කිරීම සපුරා තහනම් වේ.**

## 01. (noun1) は (noun2) です。

වාක්‍යයක ඇත/නැත යන අර්ථ ගෙන දෙන වාක්‍ය සාදා ගැනීමට මෙම නිපාතය භාවිත කරන අතර, උක්තයට පසු **は** නිපාතය යෙදීමෙන් වාක්‍යක උක්තය, විස්තර කර දැක්වීම සහ හඳුනා ගැනීම සිදු කරයි.

නාම පදයක් සමග **です** යෙදීමේදී වාක්‍යයේ ආඛ්‍යාතය ලෙස කටයුතු කරයි.

★ මෙලෙස **です** අගට යෙදීම තුලින් ආචාරශීලී බව ඉස්මතු කර පෙන්වයි.

උදාහරණ:

- みちこ さん **は** せんせい**です**。
- Michiko-san wa sensei desu.
- මිචිකෝ මහතා ගුරුවරයෙකි.

## 02. (noun1)は (noun2) じゃありません。

මෙය වාක්‍යයක නැත යන අර්ථය ලබා දීමට යොදයි.

**じゃ ありません** (Use in Spoken Japanese) යන්න එදිනෙදා කතා කිරීමේදී භාවිත කරන අතර,

**では ありません**(Use in Written Japanese) යන්න ලිවීමේදී භාවිත කරයි.

උදාහරණ:

- みちこ さん **は**せんせい**じゃ ありません**。
- Michiko-san wa sensei ja arimasen.
- මිචිකෝ මහතා ගුරුවරයෙක් නොවේ.

## 03. (sentence)か。

මෙම නිපාතය යම් ප්‍රශ්නයක් ඇසීමක් වැනි අසන්නාට සැකයක්,ප්‍රශ්නයක්,අවිනිශ්චිත බවක් හැඟවීමට හෝ ප්‍රශ්නයක් ඇසීමට යොදා ගනී. මෙය වාක්‍යයේ අගට යෙදේ.

යම් ප්‍රකාශයක වැරදි නිවැරදි බව ප්‍රශ්න කිරීමට,

උදාහරණ:

- ミラーさんはアメリカじん ですか。
- Mirā-san wa Amerika jin desu ka.
- මීලර් මහතා ඇමරිකානු ජාතිකයෙක්ද?

ප්‍රශ්නයක් ඇසීමට,

උදාහරණ:

- あの かたは どなた ですか。
- Ano kata wa donata desu ka.
- අර පුද්ගලයා කවුද?

#### 04. (noun) も

මුල් ප්‍රකාශයට සමාන දෙයක් දෙවන ප්‍රකාශයෙන් හැඟවෙන අවස්ථාවන් වලදී මෙය භාවිතා වේ. (-ත් යන අර්ථය ගෙන දේ)

උදාහරණ:

- ミラーさんはエンジニア です。
- Mirā-san wa enjinia desu.
- මීරා මහතා ඉංජිනේරුවෙකි.
  
- グプタさん も エンジニア です。
- Ki mura-san mo enjinia desu.
- කීමුරා මහතාත් ඉංජිනේරුවෙකි.

#### 05. (noun1) の (noun2)

නාම පද දෙකක් සම්බන්ධ කිරීමට භාවිතා කරයි, **の** සමග නාම පද දෙකක් සම්බන්ධ කරනවිට ප්‍රථම නාම පදයට දෙවන නාම පදයේ අයිතියක් පෙන්නවයි.

උදාහරණ:

- グプタさんはIMC の しゃいん です。
- Guputa-san wa aiemushī no shain desu.
- ගුප්තා මහතා IMC සේවකයෙකි.

## 06. (noun1)さん

මෙය යමක් අසන්නාට ගෞරවයක් හෝ ආචාරශීලී බව පෙන්නීමට ප්‍රකාශය කරන ලද්දා විසින් අසන්නාගේ නමේ අගට එක් කරයි.

උදාහරණ:

- あの たなか さん ですよ。
- Ano tanaka-san desu.
- ඒ නනක මහතාය.

## 07. (sentence1) か (sentence2) か。

යම් දෙයකින් යමක් තෝරාගැනීම වැනි ප්‍රශ්නයක් ඇසීමේදී මෙය භාවිත වේ. මෙය ශ්‍රාවකයාට විකල්ප, S1 සහ S2 අතර තෝරා ගැනීමට අසන ප්‍රශ්නයකි,

උදාහරණ:

- これは「9」ですか、「7」ですか。
- Kore wa `9 'desu ka?, `7 'desu ka?.
- මේක "9" ද?, "7" ද?

## 08. (noun1) の (noun2)

ඉහත **の** භාවිතයෙන් නාම පද දෙකක් සම්බන්ධ කිරීම පිළිබඳ ඉගෙනගත් අතර මෙහිදී තවත් **の** භාවිතා කරන විධි දෙකක් පිළිබඳ විමසා බලමු,

01. පලවන නාම පදයෙන් දෙවන නාම පදය කුමක්ද යන්න විස්තර කරයි,

උදාහරණ:

- これは コンピュータ の 本 (ほん) ですよ。
- Kore wa konpyūta no hon (hon)desu.
- මෙය පරිගණක පොතක්.

02. පලවන නාම පදයෙන් දෙවන නාම පදයේ අයිතිය පිළිබඳ විස්තර කරයි,

උදාහරණ:

- これはわたしの本です。
- Kore wa watashi no hon desu.
- මේක මගේ පොත.

## 09. (noun) は (place) です。

මෙම වාක්‍ය රටාව භාවිතා කරමින්, ස්ථානයක්, දෙයක් හෝ පුද්ගලයෙක් සිටින්නේ, තිසෙන්නේ කොතැනද යන්න පැහැදිලි කළ හැක.

උදාහරණ:

- やまださんはじむしょです。
- Yamada-san wa jimusho desu.
- යමදා මහතා කාර්යාලයේ.
  
- でんわは2かいです。
- Denwa wa 2 kai desu.
- දුරකථනය දෙවන මහලේ ඇත.

## 10. (noun1) の (noun2)

- N1 යනු රටක නමක් වන අතර N2 යනු නිෂ්පාදනයක් වන විට, එයින් අදහස් වන්නේ N2 එම රටේ නිපදවන බවයි.
- N1 යනු සමාගමක නම සහ N2 යනු නිෂ්පාදනයක් වන විට, එයින් අදහස් වන්නේ N2 එම සමාගම විසින් සාදන ලද බවයි.
- N2 සෑදී ඇත්තේ කොහේද හෝ කවුරුන් විසින්ද යන්න විමසීමට どこ භාවිතා කරයි.

උදාහරණ:

- これはどこコンピューターですか。
- Kore wa doko no konpyūtādesu ka?
- මෙම පරිගණකය කොහේද? කවුද මේක හැදූවේ?
  
- 日本コンピューターです。
- Nihon no konpyūtā desu.

- එය ජපන් පරිගණකයකි.
- IMC の コンピューターです。
- IMC no konpyūtā desu.
- IMC හි පරිගණකයකි.

## 11. いま (hour)じ (minute) ぶん です。

මෙය කාලය ගණනය කිරීමේදී යොදා ගනී,  
 → පැය ගණන් කිරීම සඳහා じ  
 → මිනිත්තු ගණන් කිරීම සඳහා ぶん යොදයි.  
 → වේලාව ඇසීමේදී なん යොදයි.

උදාහරණ:

- いま なんじ ですか。
- Ima nanji desu ka.
- දැන් වේලාව කීයද?
- 7 じ 10 ぶん です。
- 7Ji 10-fun desu.
- 07යි 10යි.

## 12. (verb)ます

මෙය ක්‍රියා පදයකට ආඛ්‍යාතය ලෙස ක්‍රියා කරන අතර, යම් වාක්‍යයක් ආචාරශීලීව ප්‍රකාශ කිරීමටද ます භාවිත කරයි.

උදාහරණ:

- わたしはまいにちべんきょう します。
- Watashi wa mainichi benkyō shi masu.
- මම හැමදාම ඉගෙනගන්නවා.

## 13. (verb)ます | (verb)ません | (verb)ました | (verb) ませんでした

සත්‍ය ප්‍රකාශනයක් හෝ පුරුද්දක් ලෙස සිදුකරන ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට, අනාගතයේ කරන ක්‍රියාවක් හෝ සිදුවන සිදුවීමක් ප්‍රකාශයට භාවිත කරයි.

	වර්තමාන කාල/අනාගත කාල	අතීත කාල
ඇත යන අර්ථය	ます	ました
නැත යන අර්ථය	ません	ませんでした

උදාහරණ:

- まいにち 6 じに おき **ます**。
- Mainichi 6ji ni oki masu.
- හැමදාම 6ට අවදිවෙනවා.

- けさ 6 じに おき **ました**。
- Kesa 6ji ni okimashita.
- අද උදේ 6ට නැගිට්වා.

→ වාක්‍යයේ අගට **か** එක් කිරීමෙන් ප්‍රශ්න ගොඩනැගිය හැක.

උදාහරණ:

- 毎朝 何時に 起きます **か**。
- Maiasa nanji ni okimasu ka?
- ඔබ හැමදාම උදේ නැගිටින්නේ කීයටද?

## 14.(time)に (verb)



මෙම නිපාතය මගින් යම් ක්‍රියාවක් සිදු කල කාලය හෝ සිදු කරන කාලය නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීම සිදු කරයි. මෙහිදී නාමපදයක ඉලක්කම් ඇතුලත් නොවන විට මෙම නිපාතය භාවිත නොවේ.

උදාහරණ:

- 6時半に起きます。
- 6-Jihan ni okimasu.
- මම 6:30 ට නැගිටිනවා.

### 15. (noun1)から (noun2)まで

から මගින් යම් දෙයක් ආරම්භ වන වේලාව හෝ ස්ථානයත්, まで මගින් එය අවසන් වන වේලාව හෝ ස්ථානය පෙන්නුම් කරයි.

උදාහරණ:

- 9じから5じまではたります。
- 9-Ji kara 5-ji made hatarakimasu.
- මම 9 සිට 5 දක්වා වැඩ කරනවා.

→ මේවා සෑම විටම එකවර යෙදෙන්නේ නැත.

උදාහරණ:

- 9時から働きます。
- 9-Ji kara hatarakimasu.
- මම 9 සිට වැඩ කරන්නම්.

→ සමහර අවස්ථා වල අගට です යන්න යෙදේ.

උදාහරණ:

- ぎんこうは9じから3じまでです。
- Ginkō wa 9 ji kara 3ji made desu.
- බැංකුව 9 සිට 3 දක්වා විවෘතව තිබේ.

### 16. (noun1) と (noun2)

එකම ආකාරයේ නාම පද දෙකක් සම්බන්ධ කිරීමට භාවිත කරයි.

උදාහරණ:

- 銀行 (ぎんこう) の休み (休み) は 土曜日 と 日曜日。
- Ginkō (gin kō) no yasumi (yasumi) wa doyōbi to nichiyōbi.
- බැංකු නිවාඩු සෙනසුරාදා සහ ඉරිදා වේ.

## 17. (sentence) ね

මෙය වාක්‍යයක අගට එක් කිරීම තුලින්, ප්‍රකාශය කරන පුද්ගලයා කරන ප්‍රකාශයට අසන්නා එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වන බව වැනි හැඟීමක් වාක්‍යයට එක් කරයි, නවද යමක් සනාථ කර ගැනීමටද යොදයි.

උදාහරණ:

- 毎日 10時ごろまで 勉強します。
- Mainichi 10-ji-goro made benkyō shimasu.
- මම හැමදාම රෑ 10 විතර වෙනකම් පාඩම් කරනවා.
  
- ... 大変ですね。
- ... Taihen Desu ne.
- ඒක අමාරැයි නේද?

## 18. Noun (place) へ 行きます / 来ます / 帰ります

නිපාතය ස්ථානයට පසුව සම්බන්ධ කරන අතර, යම් නියමිත ස්ථානයකට ගමන් කරන බව පෙන්නුම් කරයි.

උදාහරණ:

- 日本へ行きます。
- Nihon e ikimasu.
- ජපානයට යනවා.
  
- うちへ帰ります。
- Uchi e kaerimasu.
- ගෙදර යනවා.

→ へ මෙය え ලෙස උච්චාරණය කරයි.

## 19.どこ [へ] も きません / きませんでした

ම සමඟ ක්‍රියාපදය යෙදීමෙන් වාක්‍යය නැත යන් අර්ථයට පත්වන අතර ප්‍රශ්නයෙන් නියෝජනය වන සියල්ලම ප්‍රතික්ෂේප වන බව හැඟවෙයි.

උදාහරණ:

- どこ [へ] も 行きません。
- Doko [e] mo ikimasen.
- මම කොහේවත් යන්නේ නැහැ.
  
- だれも いません。
- Dare mo imasen.
- මෙහි කිසිවෙක් නැත.

## 20.Noun (vehicle) で 行きます / 来ます / 帰ります

ගමන් කිරීමක් වැනි ක්‍රියාවක් සිදු කරීමේදී එය සිදු කරන අකාරය/මාධ්‍යය ප්‍රකාශ කිරීමට යොදයි.

උදාහරණ:

- タクシーで いきます。
- Takushī de ikimasu.
- ටැක්සියෙන් යනවා.

## 21.Noun (person/animal) と Verb

යම් ක්‍රියාවක් තවත් පුද්ගලයෙක් හෝ සත්වයෙක් සමඟ සිදු කරයි නම් එම පුද්ගලනාමය සමඟ と යොදයි.

උදාහරණ:

- 家族と 日本へ 行きました。

- Kazoku to Nihon e ikimashita.
- පවුලේ අය සමඟ ජපානයට ගියා.

## 22. (sentence) よ

නිජානය වාකයේ අවසානයට යොදන අතර යමක් තරයේ ප්‍රකාශ කිරීම, නොදන්නා යමක් ඇසීම හෝ යම් තීරණයක් ප්‍රකාශ කිරීමට, හැඟවීමට භාවිතා කරයි.

උදාහරණ:

- おさけは からだに よくない ですよ。
- O sake wa karada ni yokunai desu yo.
- මත්පැන් ඔබේ ශරීරයට අහිතකරයි.

## 23. (noun) を (verb.transitive)

යම් ක්‍රියාවකට සෘජුවම භාජනය වන නාම පදය පෙන්නුම් කරයි.

උදාහරණ:

- ごはん を たべます。
- Gohan o tabemasu.
- බත් කනවා.

## 24. (noun) を します

යම් ක්‍රියාවකදී එම ක්‍රියාව සිදු කරන බව හැඟවීමට を සමඟ යොදයි.

ක්‍රීඩා කිරීමේදී,

උදාහරණ:

- サッカー を します。
- Sakkā o shimasu.
- පාපන්දු සෙල්ලම් කරනවා.

යමක් පැවැත්වීමේදී,

උදාහරණ:

- かいぎ を します。

- Kai gi o shimasu.
- රැස්වීමක් පවත්වනවා.

යමක් කිරීමේදී,

උදාහරණ:

- しゅくだい を します。
- Shukudai o shimasu.
- ගෙදර වැඩ කරනවා.

## 25.(place) で (verb)

යම් ස්ථානයකදී හෝ යම් ස්ථානයකින් කරන ලද ක්‍රියාවක් පැවසීමට නිපාතය で භාවිතා වේ.

උදාහරණ:

- えき で しんぶん を かいます。
- Eki de shinbun o kaimasu.
- ස්ථේෂන් එකෙන් පත්තරයක් මිලදී ගන්නවා.

## 26.(verb)ませんか。

යම් ක්‍රියාවක් හවුලේ සිදුකිරීමට යමෙකුට යෝජනා කරන අවස්ථාවකදී භාවිත වේ.

උදාහරණ:

- いっしょに ごはん を たべ ませんか。
- Issho ni gohan o tabemasen ka?
- එකට බත් කමුද?

## 27.(verb)ましょう

යම් ක්‍රියාවක් සිදුකිරීමට කෙනෙක් හට ධනාත්මක යෝජනාවක් කිරීමේදී භාවිතා වේ.

උදාහරණ:

- ちょっと やすみ ましょう。
- Chotto yasumimasu.

- විවේකයක් ගනිමු.

## 28.(tool/means) で (verb)

ක්‍රියාවක් සඳහා භාවිතා කරන ක්‍රමයක් හෝ මාධ්‍යයක් පෙන්වීමේ කරයි.

උදාහරණ:

- はしでたべます。
- Hashi de tabemasu.
- වොෂ්ච්ට්ට් වලින් කනවා.

## 29.“Word/Sentence” は ... 語で何ですか

වෙනත් භාෂාවලින් වචනයක් හෝ වාක්‍යයක් කියන්නේ කෙසේදැයි විමසීමට මෙම ප්‍රශ්නය භාවිත කෙරේ.

උදාහරණ:

- 「ありがとう」は英語でなんですか。
- `Arigato' wa eigo de nan desu ka.
- ඉංග්‍රීසියෙන් "ඡ්තූනිසි" කියන්නේ කොහොමද?

## 30.Noun (person) に / あげます,かします,おしえます

මෙම නිපාතයෙන් යම් දෙයක් ලබා දෙන හෝ ණයට දෙන, උගන්වන ආදී ක්‍රියාවන් වලට භාෂනය වන්නා නිරූපණය කරයි.

උදාහරණ:

- イーさんに本を貸しました。
- I-san ni hon o shimashita.
- සී මහතාට පොතක් ණයට දුන්නා.

## 31.Noun (person) に/もらいます,かります,ならいませ

යම් දෙයක් ලබා ගන්නා හෝ ණයට ගන්නා හෝ ඉගෙන ගන්නා ආදී ක්‍රියාවල ක්‍රියාව සිදුකරන්නා නිරූපණය කරයි.

උදාහරණ:

- かのうさんに えいごを **なりました**。
- Kanō-san ni Ei go o narimashita.
- මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කතෝ මහතාගෙන්.

### 32.もう (verb)ました

යම් ක්‍රියාවක් මේ වන විටත් සිදු කර ඇති බව පෙන්වීමට භාවිතා කරයි.

උදාහරණ:

- **もう**にもつをおくりましたか。
- Mō ni motsu o okurimashita ka.
- දැනටමත් පාර්සලය එවා තිබේද?
- 。。。 はい、[もう]おきました。 Hai[mō] okurimashita. ඔව්, මම එව්වා.
- 。。。 いいえ、まだです Īe, mada desu. නෑ, නවම නෑ.

### 33.Noun は な-adj [な]です/ N はい-adj (...い) です

විශේෂණ පදයන් සමඟ වාක්‍යයේ අගට **です** යෙදේ. විශේෂණ වාක්‍යයක් අවසානයේ දී කලීකයා සවන්දෙන්නා කෙරෙහි දක්වන ආචාරශීලී ආකල්පය පෙන්වයි.

උදාහරණ:

- さとうさんは **親切** **です**。
- Satō-san wa shinsetsu desu.
- සතෝ මහතා කරුණාවන්තයි.

→ **な** විශේෂණ පද නැත යන අර්ථය **です** වෙනුවට **じゃありません** යෙදේ.

උදාහරණ:

- さとうさんは **親切** **じゃありません**。
- Satō-san wa shinsetsu ja arimasen.

- සතෝ මහතා කාරුණික නොවේ.

→ い විශේෂණ පද නැත යන අර්ථය **い** වෙනුවට **くない** යෙදේ.

උදාහරණ:

- このほんはおもしろ**くない**です。
- Kono Hon wa omoshirokunai desu.
- මෙම පොත සිත්ගන්නා සුළු නොවේ.

### 34. (noun) はどうですか。

මෙම ප්‍රශ්නය ශ්‍රාවකයා අන්වීද ඇති, සංචාරය කළ හෝ හමු වූ දෙයක්, ස්ථානයක් හෝ පුද්ගලයෙක් යනාදිය පිළිබඳ හැඟීමක් හෝ මතයක් ඇසීමට භාවිතා කරයි.

උදාහරණ:

- 日本の生活**はどうですか**。
- Nihon no seikatsu wa dōdesu ka.
- ඔබේ ජපානයේ ජීවිතය කොහොමද?

### 35. (nounA) はどんな (nounB) ですか。

ප්‍රශ්නය යොමුකරන්නාගෙන් බලාපොරොත්තු වන පිළිතුර ඉතා විස්තරාත්මක ලෙස ලබා ගැනීමට අවශ්‍ය විටකදී, භාවිතා කරයි.

උදාහරණ:

- なら**は** **どんな** まち **ですか**。
- Nara wa donna machi desu ka.
- නරා මොන වගේ නගරයක්ද?

### 36.(sentence1) が (sentence2)。

මෙය 'එහෙත්' යන අර්ථය ගෙන දේ.

උදාහරණ:

- にほんの たべものはおいしいです**が**、たかいです。
- Nihon no tabemono wa oishīdesuga, takai desu



- ජපන් කෑම රසවත්, නමුත් මිල අධිකයි.

### 37.どれ

මෙම ප්‍රශ්න කිරීම, ශ්‍රාවකයාගෙන් නිශ්චිතව පෙන්වා ඇති හෝ නම් කරන ලද කරුණු දෙකකට වඩා එකක් තෝරා ගැනීමට හෝ නම් කිරීමට ඇසීමට භාවිතා කරයි.

උදාහරණ:

- ミラーさんの かさは **どれ** ですか。
- Mirā-san no kasa wa dore desu ka.
- Miller මහතාගේ කුඩය කුමක්ද?

### 38.(noun) が + あります / います, すきです / きれいです, じょうずです / へたです

යම් අභිමතයක්, හැකියාවක් හෝ අභිනියක් කැමැත්තක් විස්තර කිරීමට මේවා භාවිත කරයි. ක්‍රියාව සිදුකරන්නා සමඟ වාක්‍යයට සම්බන්ධ කරයි.

උදාහරණ:

- わたしはイタリア料理**が**好きです。
- Watashi wa Itaria ryōri ga sukidesu.
- මම ඉතාලි කෑම වලට කැමතියි.

### 39.(sentenceA) から (sentenceB).

එකිනෙක සම්බන්ධයක් ඇති වාක්‍යය දෙකක් එකට සම්බන්ධ කිරීමට යොදාගනී.

උදාහරණ:

- じかんが **ありませんから** ほんを よみません。
- Jikan ga arimasenkara hon o yomimasen.
- වෙලාවක් නැති නිසා පොත බලන්නේ නෑ.

### 40.Noun が + あります / います

යම් දෙයක් හෝ කෙනෙක්ගේ පැවැත්ම පිළිබඳ විස්තර කිරීමට භාවිතා වේ.

ප්‍රාණුවාචී පද සඳහා,

උදාහරණ:

- おとこのひとがいます。
- Otoko no hito ga imasu.
- මනුස්සයෙක් ඉන්නවා.

අප්‍රාණුවාචී පද සඳහා,

උදාහරණ:

- コンピューターがあります。
- Konpyūtā ga arimasu.
- පරිගණකයක් තියනවා.

#### 41.Noun (place)に Noun2 があります/います

යම් දෙයක් පවතින ස්ථානය ප්‍රකාශ කිරීමේදී භාවිතා වේ.

උදාහරණ:

- わたしのへやにつくえがあります。
- Watashi no heya ni tsukue ga arimasu.
- මගේ කාමරයේ මේසයක් තිබේ.

なに だれ මගින් යම් ස්ථානයක පවතින අයෙක් හෝ දෙයක් ගැන ප්‍රශ්න කල හැක.

උදාහරණ:

- 受付にだれがいますか。
- Uketsuke ni dare ga arimasu ka.
- පිළිගැනීමේ ස්ථානයේ සිටින්නේ කවුද?

#### 42.Noun は Noun (place) に + あります/います

ප්‍රකාශය සිදුකරන්නා හා අසන්නා යන දෙදෙනාම දන්නා දෙයක් හෝ අයෙක් ඇති ස්ථානය පිළිබඳ විස්තර කරයි.

උදාහරණ:

- たなかさんはとしょかんにいます。
- Tanaka-san wa to sho kan ni imasu.
- තනක මහතා පුස්තකාලයේ සිටී.

### 43.(thing/place/person) の (position)

うえ、した、まえ、うしろ... යම් දෙයක පිහිටීම ප්‍රකාශ කිරීමට යොදාගන්නා අතර, ස්ථාන නාම සඳහා ඇතැම් විට に වෙනුවට で යොදාගනී.

උදාහරණ:

- つくえのうえにしゃしんがあります。
- Tsukue no ue ni shashin ga arimasu.
- මේසය මත ඡායාරූපයක් ඇත.

### 44. (noun1) や (noun2)

නාමපදයන් කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීමට යොදාගනී.

උදාහරණ:

- はこのなかにてみやしゃしん[など]があります。
- Wa kono naka ni tegami ya shashin [nado] ga arimasu.
- පෙට්ටිය ඇතුළේ ලිපුම්, පින්තූර ආදිය තිබෙනවා.

### 45.Quantifier (period)に (number) かい (verb)

යම් ක්‍රියාවක් එම කාලය අතරතුර කොපමණ වතාවක් සිදුකරයිද යන්න ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- 1 かげつに 2 かい えいがを みます。
- 1-Kagetsu ni 2 kai e iga o mimasu.
- මම මාසෙකට ගිලිම් දෙකක් බලනවා.

#### 46.Quantifier だけ / (noun) だけ

පමණයි, නව දුරටත් නොමැති බව හෝ කිසිවක නොමැති බව ප්‍රකාශ කිරීමට යොදා ගනී.

උදාහරණ:

- やすみは にちようび だけです。
- Yasumi wa ni chi yō bi dake desu.
- නිවාඩු ඉරිදා දවස විතරයි.

#### 47.(nounA)は (nounB)より (adj.) です。

යම් දේවල් දෙකක් සංසන්ධනය කිරීමට යොදාගනී.

උදාහරණ:

- このくるまは あのくるま より おおきい です。
- Kono kuruma wa ano kuruma yori ōkīdesu.
- මේ කාර් එක ඒ කාර් එකට වඩා ලොකුයි.

#### 48.(noun1)と (noun2)と どちらが (adj.)ですか。

ප්‍රශ්නය අසන්නාගෙන් අයිතම දෙකක් (N1 සහ N2) තෝරා ගැනීමට අසයි.

උදාහරණ:

- サッカーと やきゅうと どちらが おもしろい ですか。
- Sakkā to yakyū to dochira ga omoshiroi desu ka.
- ආපන්දු හෝ බේස්බෝල් වලින් වඩාත්ම කැමති මොනවටද?

**49.(noun1) [の なか]で + なに/どこ/だれ/いつ が いちばん ですか。  
(noun2) が いちばん (adj.) です。**

සවන්දෙන්නාට විශේෂිත යමක් තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට යොදයි.

උදාහරණ:

- 日本料理の中で何が**いちばん**おいしいですか。
- Nihonryōri no naka de nani ga ichiban oishīdesu ka.
- වඩාත්ම රසවත් ජපන් ආහාරය කුමක්ද?

**50.(noun)が ほしい です。**

මෙය විශේෂණ පදයක් වන අතර යමක් ලබා ගැනීමට අනි උවමනාම පිළිබඳ ප්‍රකාශ කරයි.

උදාහරණ:

- わたしは**友達**が**ほしい**です。
- Watashi wa tomodachi ga hoshīdesu.
- මට යාලුවෝ ඕනේ.

**51.(verb ます) たい です。**

ක්‍රියා පදයක් **ます** සමග භාවිතා කරන විට **ます** එහි ස්වරූපය ලෙස හැඳින්වේ.

උදාහරණ:

- わたしは おきなわへ **いき**たいです。
- Watashi wa Okinawa e ikitai desu.
- මට ඔකිනාවා යන්න ඕන.

→ **ほしい**です සහ **たい**です මගින් තුන්වන පුද්ගලයාගේ අදහස් විස්තර කිරීමට භාවිතා කළ නොහැක.

## 52.N(place)へ + (phrase)に + いきます / きます (noun) かえります

いきます / きます / かえります මේවා කිරීමට හේතුවන කාරණය ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- こうべへかいものにいきます。
- Kōbe be kai mono ni ikimasu.
- බඩු මිලදී ගැනීමට කොබේ යනවා.

## 53.NounにVerb/NounをVerb

යම් නිශ්චිත වේලාවකදී කාර්යයක් කරන බව පැවසීමට, යමක් අපේක්ෂාවෙන් තවත් ක්‍රියාවක් කරන බව පැවසීමට භාවිතා කරයි.

උදාහරණ:

- あのきっさてんにはいりましょう。7じにうちをでます。
- Ano kissaten ni hairimasu. 7Ji ni uchi o demasu.
- අපි කොඹි ශාප් එකට යමු, මම ගෙදරින් 7ට පිටත් වෙනවා.

## 54.(verb て) ください。

යම් කෙනෙක්ගෙන් යමක් ඇසීමට, උපදෙසක් ලබාගැනීමට හෝ දෙයක් කිරීමට උනන්දු කිරීමට භාවිතා කරයි. (මෙය අචාරශීලී බව පෙන්වීමට යොදයි)

උදාහරණ:

- ここに住所と名前を書いてください。
- Koko ni juusha to namae o kaite kudasai.
- කරුණාකර ඔබගේ ලිපිනය සහ නම මෙහි ලියන්න.

## 55.(verb て) います。

මේ අවස්ථාවේදී සිදු වෙමින් පවතින ක්‍රියාවක් හෝ දෙයක් ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- わたしはうちへかえっています。
- Watashi wa uchi e kaette imasu.
- මම ගෙදර යමින් ඉන්නවා.

### 56.(verb) ましょうか。

මෙමගින් අයෙකුට යමක් කිරීමට ඇරඹුම් කිරීම සිදු කරයි.

උදාහරණ:

- あしたもきましょうか。
- Ashita mo kimashou ka?.
- මම හෙටත් එන්නද?

### 57.(sentence1) が、(sentence2) 。

මෙයද 'එහෙත්' යන අර්ථය ගෙන දෙන අතර වාක්‍යය දෙකක් එකට සම්බන්ධ කිරීමට යොදාගනී.

උදාහරණ:

- しつめいですが、おなまえは?
- Shihtzu meidesuga, o na ma e wa?
- නම තොදන්නා නිසා, නම දැන ගන්න පුලුවන්ද?

### 58.(noun) が (verb)。

ස්වභාවික සිදුවීමක් ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- あめがふっています。
- Ame ga futte imasu.
- වැස්ස වහිනවා.

### 59.(verb て)も いいです。

මෙය යමකට අවසර ලබා ගැනීමට භාවිතා කරයි.

උදාහරණ:

- たばこを吸ってもいいですか。
- Tabako o sutte mo īdesu ka.
- මට දුම් පානය කළ හැකිද?

## 60.(verbて) はいけません。

මෙය යම් දෙයක් තහනම් බව ප්‍රකාශ කිරීමට යොදයි.

උදාහරණ:

- ここでたばこを吸ってはいけません。
- Ko de tabako o sutte wa ikemasen.
- ඔබ මෙහි දුම් පානය නොකළ යුතුය.

## 61.(verbて) います。

අතීතයේ කරන ලද ක්‍රියාවක් හේතුවෙන් මේ වන විටත් කරමින් සිටින දෙයක් පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- わたしは結婚しています。
- Watashi wa kekkon shite imasu.
- මම විවාහකයි.

## 62.(verb1て) , (verb2て) 、 ~ (verb) 。

කරන ලද ක්‍රියාවන් කිහිපයක් පිළිවෙලින් එකට සම්බන්ධ කර එක් වාක්‍යයක් නිර්මාණය කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- よる しゅくだいをして、テレビをみて、ごはんをたべて、ねます。
- Yoru shukudai o shite, terebi o mite, gohan o tabete, nemasu.



- රාත්‍රියේ ගෙදර වැඩ කර, රූපවාහිනිය නර, ආහාර ගෙන නිදාගන්නවා.

### 63.い-adj => <て、

වාක්‍යයක් **い** වර්ගයේ විශේෂණ පද දෙකක් මගින් සම්බන්ධ කිරීමේදී **い** ඉවත් වී **<て** යෙදේ.

උදාහරණ:

- ミラーさんは若<て元気です。
- Mirā-san wa wakakute genki desu.
- මීරා මහතා තරුණ හා ජවසම්පන්න ය.

### 64.Noun・なadj => で、

වාක්‍යයක් **な** වර්ගයේ විශේෂණ පද දෙකක් මගින් සම්බන්ධ කිරීමේදී **な** ඉවත් වී **で** යෙදේ.

උදාහරණ:

- ミラーさんはハンサム<で親切です
- Mirā-san wa hansamu de shinsetsu desu.
- මීරා මහතා කඩවසම් හා කාරුණිකයි.

### 65.(verbて) から (verb)

යම් ක්‍රියාවක් කිරීමෙන් අනතුරුව තවත් ක්‍රියාවක් කල/කරන බව ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- 国へ帰って<から父の会社で働きます。
- Kuni e kaette kara chichi no kaisha de hatarakimasu.
- රට ආවට පස්සේ මම තාත්තාගේ ආයතනයේ වැඩ කරනවා.

### 66.(nounA) は (nounB) が adj. 。

යම් කෙනෙක් හෝ දෙයක ගුණාංගයක් විස්තර කිරීමට මෙය භාවිතා කරයි.

උදාහරණ:

- おおさか は たべもの が おいしいです。
- Ōsaka wa tabemono ga oishīdesu.
- ඔසාකාහි ආහාර ඉතා රසවත් ය.

### 67.(verb ないで) ください。

යම් ක්‍රියාවක් නොකරන ලෙසට උපදෙස් දීමට භාවිතා කරයි.

උදාහරණ:

- ここで しやしん を とらないで ください。
- Koko de shashin o toranaide kudasai.
- කරුණාකර මෙහි පින්තූර ගන්න එපා.

### 68.(verb なければなりません。

අනිවාර්යයෙන් කළ යුතුයි යන්න ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- くすりを のま なければなりません。
- Kusuri o nome nakereba narimasen.
- අනිවාර්යයෙන් බෙහෙත් ගත යුතුයි.

### 69.(verb なくて) も いいです。

යම් ක්‍රියාවක් කිරීම වඩාත් යෝග්‍ය බව ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- あした来なくてもいいです。
- Ashita konakute mo īdesu.
- ඔයා හෙට එන්න ඕන නෑ.

### 70.(object) は

සාමාන්‍යයෙන් යම් ක්‍රියාවකට සෘජුවම යටත් වන නාමපදය **を** නිපාතය සමඟ දක්වන නමුත් මෙහිදී එය **は** මඟින් දක්වයි.

උදාහරණ:

- ここにもつ **を** おかないでください。
- Koko ni nimotsu o okanaide kudasai.
- කරුණාකර මෙහි පාර්සල් තැබීමෙන් වලකින්න.
  
- にもつ **は** ここにおかないでください。
- Ni motsu wa koko ni okanaide kudasai.
- කරුණාකර පාර්සල් තැබීමෙන් මෙහි වලකින්න.

### 71.Noun(time) までに (verb).

යම් ක්‍රියාවක් කල යුතු කාලය පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- かいぎは5じ**までに**おわります。
- Kaigi wa 5-ji made ni owarimasu.
- රැස්වීම සවස 5 වෙන තෙක් පැවැත්වේ.

### 72. Noun/Verb Dictionary form(こと) ができます。

යම් කරන ලද හෝ කිරීමට, සිදු කල ක්‍රියාවක් පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- ミラーさんは日本語**ができます**。
- Mirā-san wa nihongo ga dekimasu.
- මීරා මහතාට ජපන් කතා කරන්න පුළුවන්.

### 73.わたしのしゅみは + Noun/Verb Dictionary form(こと) です。

යම් ක්‍රියාවක් සිදුකරන පුද්ගලයා හට ඇති හැකියාවක් ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

උදාහරණ:

- わたしのしゅみはおんがくです。
- Watashi no shi ~yamaha ongaku gakudesu.
- විනෝදාංශය සංගීතය වේ.

#### 74.(verb た) ことがあります。

මෙම වාක්‍ය රටාව භාවිතා කරනුයේ යමෙකු අතීතයේ අත්විඳින ලද දේ විස්තර කිරීමට ය.

උදාහරණ:

- うまにのったことがあります。
- Uma ni notta koto ga arimasu.
- මම අශ්වයන් පැදලා තිබෙනවා.

#### 75.(verb1 た)り、(verb2 た)り、します。

මෙහි උගත් වාක්‍ය බොහෝ ක්‍රියාවන් අතර සමහර ක්‍රියාවන් ගැන සඳහන් කිරීමට භාවිතා වේ. මෙම වාක්‍ය රටාවේ කාල සීමාව වාක්‍යයේ අවසානයේ දක්වා ඇත.

උදාහරණ:

- にちようびはサッカーをしたり、えいがをみたり  
します。
- Ni Chiyo u biha sakkā o shi tari, e iga o mi tari shimasu.
- මම ඉරිදා පාපන්දු ක්‍රීඩා කරනවා, චිත්‍රපටි බලනවා.